



ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පීය ආයතනය

අදියර I විභාගය - 2023 ජනවාරි

යෝජිත උත්තර

(102) ව්‍යාපාරික ගණීතය සහ සංඛ්‍යානය (BMS)

ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පීය ආයතනය

නො. 540, පුරුෂ මුරුග්‍රැන්ඩ් තොටෝවේ ආනන්ද නාහිමි මාවත,

නාරාජේන්ස්පීට, කොළඹ 05.

දුරකථන 011-2-559 669

මෙය අධ්‍යාපන හා පූහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය

අදියර I විභාගය - 2023 ජනවාරි

(102) ව්‍යාපාරික ගණිතය සහ සංඝ්‍යානය

යෝජිත උත්තර

(මුළු ලක්ෂණ 40)

A කොටස

පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

1.1 (4)

$$3 - \frac{2}{3}x = 1$$

$$2 = \frac{2}{3}x$$

$x = 3$


1.2 (4)

$$S = X(1 + r)^n$$

$$x = 20\,000, \quad n = 3, \quad r = 0.08$$

$$S = 20,000 \times 1.08^3$$

$$S = 25,194$$




(කෙෂණ 03)

$$\text{පොලිය} = 25,194 - 20,000 = \underline{\underline{5,194}}$$

(කෙෂණ 03)

1.3

(3)



$$\frac{8}{30}$$

(කෙෂණ 03)

1.4 (1)

$$P = \frac{P_1}{P_0} \times 100$$

$$P = \frac{1,000}{1,200} \times 100 = \underline{\underline{83\%}}$$

(කෙෂණ 03)

1.5 (1)

$$r = \frac{n \sum xy - \sum x \cdot \sum y}{\sqrt{(n \sum x^2 - (\sum x)^2)(n \sum y^2 - (\sum y)^2)}}$$
$$r = \frac{8 \times 160 - 44 \times 30}{\sqrt{(8 \times 284 - 44^2)(8 \times 120 - 30^2)}}$$
$$r = \frac{-40}{20,160}$$
$$= \underline{\underline{-0.28}}$$

(කොන් 03)

1.6 (2)

$$L_1 = 30.5, \quad \Delta_1 = 32 - 25 = 7 \quad C = 10$$

$$\Delta_2 = 32 - 30 = 2$$

$$M_o = L_i + \left[\frac{\Delta_1}{\Delta_1 + \Delta_2} \right] \times C$$

$$M_o = 30.5 + \left[\frac{7}{7+2} \right] \times 10$$

$$M_o = \underline{\underline{38.}}$$

(කොන් 03)

1.7 (2)

$$P(X < 3) = 0.35 + 0.30 = \underline{\underline{0.65}}$$

(කොන් 03)

1.8 (2)

$$EAR = (1 + r/N)^N - 1$$

$$EAR = (1 + 0.12/2)^2 - 1 = \underline{\underline{12.36\%}}$$

(කොන් 03)

1.9 (2)

$$S = X(1 + r/N)^{n \times N} \quad x = 100,000, \quad n = 2, \quad r = 0.16, \quad N = 4$$

$$S = 100,000(1 + 0.16/4)^{2 \times 4}$$

$$\underline{\underline{S = 136,857/-}}$$

(කොන් 03)

1.10 (3)

$$Y = 2,439.80 - 145.4X$$

X හි අගය වසර 2023 විට 7 තේ.

$$\therefore T = 2,439.80 - 145.4 \times 7$$

$$= \underline{\underline{1,422}}$$

(කොන් 03)

1.11

- A → (3)
- B → (4)
- C → (2)
- D → (1)

(ලකුණු 01 බැහින් ලකුණු 04)

1.12

$$23 + 27 = 50$$

මෙම සමාගමේ වාහනයක් ඇති සේවක සංඛ්‍යාව = 50

(ලකුණු 02)

1.13

$$T_n = ar^{n-1}$$

$$T_{12} = 3 \times 2^{12-1} = 6,144$$

$$T_{12} = 3(2)^{11} = \underline{\underline{6,144}}$$

(ලකුණු 02)

1.14 අසත්‍යයි

(ලකුණු 01)

1.15 සත්‍යයි



(ලකුණු 01)

(මුළු ලකුණු 40)

A කොටසේ අවසානය

දෙවන ප්‍රශ්නය සඳහා යෝජීත උත්තර:

පරිචේෂා ත්‍රය 01 - ගණනයේ මූලික සංකල්ප

(a)

$$2x + 3y = 0 \quad \text{--- (1)}$$

$$3x + 4y = 5 \quad \text{--- (2)}$$

$$(1) \times 3 = 6x + 9y = 0 \quad \text{--- (3)}$$

$$(2) \times 2 = 6x + 8y = 10 \quad \text{--- (4)}$$

$$(3) - (4)$$

$$\underline{\underline{y = -10}}$$

$$(1) \quad 2x + 3y = 0$$

$$2x + 3(-10) = 0$$

$$2x = 30$$

$$\underline{\underline{x = 15}}$$

(කොණු 03)



(b)

A : B : C
අනුපාතය 4 : 3 : 3

සමානුපාතිකය $\frac{4}{10} \quad \frac{3}{10} \quad \frac{3}{10}$

$$(i) \text{ මුළු ආයෝජනය } = 1,200,000 \times \frac{10}{3} = \underline{\underline{4,000,000}}$$

(කොණු 02)

$$(ii) \text{ A විසින් කරන ලද ආයෝජනය } = 4,000,000 \times \frac{4}{10} = \underline{\underline{1,600,000}}$$

හෝ

$$\text{A විසින් කරන ලද ආයෝජනය } = 1,200,000 \times \frac{4}{3} = \underline{\underline{1,600,000}}$$

(කොණු 02)

(c)

$$\text{COVID-19 සමික්ෂණය සංඛ්‍යාව වූ ප්‍රතිශතය} = 30\%$$

$$\text{COVID-19 සමික්ෂණය සංඛ්‍යාව සේවක සංඛ්‍යාව} = 180$$

$$\text{COVID-19 සමික්ෂණය දනාත්මක වූ සේවක සංඛ්‍යාව} = 180 \times \frac{70}{30} = \underline{\underline{420}}$$

(ලකුණු 03)
(මුළු ලකුණු 10)

නුත්තින ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිවිශේදය 03 - ව්‍යාපාර සඳහා මුදල මෙහෙයුම් පියවර

(a)

$$\text{මුළු පිරිවැය සමිකරණය (TC)} = \text{විවෘත පිරිවැය} + \text{ස්ථාවර පිරිවැය} \\ = \underline{\underline{5q^2 + 24q + 90,000}}$$

$$\text{මුළු ආදායම සමිකරණය (TR)} = \text{ඉල්ලුම} \times \text{ප්‍රමාණය}$$

$$= (39 + 5q) \times q \\ = \underline{\underline{39q + 5q^2}}$$

(ලකුණු 04)

(b)

$$\text{ආන්තික පිරිවැය (MC) සමිකරණය} = \frac{d(TC)}{dq}$$

$$\frac{d(TC)}{dq} = \frac{d(5q^2 + 24q + 90,000)}{dq} \\ \underline{\underline{MC}} = 10q + 24$$

(ලකුණු 02)

(c) සමවිශේදන ලක්ෂණය

$$TR = TC$$

$$39q + 5q^2 = 5q^2 + 24q + 90,000$$

$$39q - 24q = 90,000$$

$$15q = 90,000$$

$$\underline{\underline{q = 6,000}}$$

$$\therefore \text{සමවිශේදන ඒකක ප්‍රමාණය} = \underline{\underline{6,000}}$$

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

හතරවන ප්‍රයෝග සඳහා යෝජිත උත්තර:

පරිචේදය 05 - පොණාන්මක විවලු දෙකක් සංසන්දනය කිරීම

$$(a) \sum X = 42, \sum Y = 4.57, \sum XY = 27.65, \sum X^2 = 280, n = 8$$

x	y	xy	x^2
3	0.41	1.23	9
4	0.59	2.36	16
1	0.18	0.18	1
5	0.65	3.25	25
4	0.57	2.28	16
7	0.69	4.83	49
10	0.84	8.4	100
8	0.64	5.12	64
42	4.57	27.65	280

$$b = \frac{n \sum XY - \sum X \sum Y}{n \sum X^2 - (\sum X)^2}$$

$$b = \frac{(8 \times 27.65) - 42 \times 4.57}{(8 \times 280) - 42^2}$$

$$b = \frac{221.2 - 191.94}{2,240 - 1,764}$$

$$b = \frac{29.26}{476}$$

$$\underline{b = 0.0615}$$



$$a = \bar{Y} - b\bar{X}$$

$$= \frac{\sum y}{n} - \frac{b \sum x}{n}$$

$$= \frac{4.57}{8} - [0.0615 \times \frac{42}{8}]$$

$$= 0.571 - (0.0615 \times 5.25)$$

$$= 0.571 - 0.323$$

$$\underline{a = 0.25}$$

අඩුතම වර්ග ප්‍රතිපායන රේඛාව

$$Y = a + bx$$

$$\underline{Y = 0.25 + 0.06x}$$

(කොණු 07)

(b) විවෘත කළ බැඳු ගාහකයින් සංඛ්‍යාව $x = 900$

$$\begin{aligned} Y &= a + bx \\ Y &= 0.25 + 0.06 \times \frac{900}{1,000} \\ &= 0.25 + 0.06 \times 0.9 \\ &= 0.25 + 0.054 \\ &= \mathbf{0.304} \end{aligned}$$

ගාහකයින්ගේ අපේක්ෂිත අනුපාතය = 0.3

(ලකුණු 03)
(මුළු ලකුණු 10)

පස්වන ප්‍රත්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේද 04 - දක්ත ඉදිරිපත් කිරීම සහ රිස්කරුත්මක පියවර

පරතරය	මධ්‍ය අගය (x)	සංඛ්‍යාතය (f)	සමුළුවිත සංඛ්‍යාතය (cf)	fx	fx^2
30 - 39	34.5	13	13	448.5	15,473.25
40 - 49	44.5	15	28	667.5	29,703.75
50 - 59	54.5	22	50	1,199	65,345.50
60 - 69	64.5	25	75	1,612.5	104,006.25
70 - 79 (මධ්‍යස්ථා පන්තිය)	74.5	35	110	2,607.5	194,258.75
80 - 89	84.5	28	138	2,366	199,927.00
90 - 99	94.5	22	160	2,079	196,465.50
		160		10,980	805,180.00

(a) මධ්‍යස්ථා (Md)

$$\frac{n}{2} = 80, \text{ මධ්‍යස්ථා පන්තිය } 69.5 - 79.5(70 - 79)$$

$$L_1 = 69.5 \quad n = 160 \quad F_c = 75 \quad F_m = 35 \quad C = 79.5 - 69.5 = 10$$

$$Md = L + \frac{\left(\frac{n}{2} - F_c\right)}{F_m} \times c$$

$$Md = 69.5 + \frac{(80-75)}{35} \times 10$$

$$\begin{aligned} Md &= 69.5 + 1.43 \\ \underline{\underline{Md}} &= \mathbf{70.93} \end{aligned}$$

(ලකුණු 03)

(b)

$$\begin{aligned}\text{මධ්‍යනය} &= \frac{\sum fx}{\sum f} \\ &= \frac{10,980}{160} \\ &= \underline{\underline{68.625}}\end{aligned}$$

(ලකුණු 03)

(c)

$$\begin{aligned}\text{සම්මත අපගමනය} &= \sqrt{\frac{805,180}{160} - 68.625^2} \\ &= \sqrt{5,032.375 - 4,709.391} \\ &= \sqrt{322.984} \\ &= \underline{\underline{17.97}}\end{aligned}$$

(ලකුණු 04)
(මුළු ලකුණු 10)



B කොටසේහි අවසානය

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 02 - ව්‍යාපාර සඳහා මූල්‍ය ගණනය

(A) (a)

$$\begin{aligned}
 A &= \frac{SR^n (R-1)}{R^n - 1} \\
 &= \frac{700,000 \times (1+0.08)^5 (1+0.08-1)}{(1+0.08)^5 - 1} \\
 &= \frac{82,282.3723}{0.4693} \\
 &= \underline{\underline{175,319.52}}
 \end{aligned}$$

විකල්ප ක්‍රමය

$$\begin{aligned}
 A &= \frac{x[1 - (1+r)^{-n}]}{r} & A = 700,000, n = 5, r = 0.08 \\
 700,000 &= \frac{x[1 - 1.08^{-5}]}{0.08} \\
 x &= \frac{700,000 \times 0.08}{[1 - 1.08^{-5}]} \\
 X &= \underline{\underline{175,319.52}}
 \end{aligned}$$

වාර්ෂික වාරිකය රු.175,319.52

(ලක්ෂණ 03)

(b)

වසර	ආරම්භ ලෝග මුදල	පොලිය 8%	ප්‍රාග්ධන ආපසු ගෙවීම	පොලිය	වසර අවසානයේ ප්‍රාග්ධනය
1	700,000.00	56,000.00	19,319.52	175,319.52	580,680.48
2	580,680.48	46,454.00	128,865.00	175,319.52	451,815.48
3	451,815.48	36,145.00	139,174.52	175,319.52	312,640.96
4	312,640.96	25,011.00	150,308.52	175,319.52	162,332.44
5	162,332.44	12,986.59	162,332.00	175,319.52	-

(ලක්ෂණ 03)

(B)

පරිවිෂේෂය 02 - ව්‍යාපාර සඳහා මූල්‍ය ගණනය

(a)

වසර	මුදල් ප්‍රවාහය		D.F. (12%)	වර්තමාන අගය (A)	වර්තමාන අගය (B)
	A	B			
0	(100,000)	(200,000)	1.000	(100,000)	(200,000)
1	60,000	103,000	0.893	53,580	91,979
2	45,000	70,000	0.797	35,865	55,790
3	40,000	50,000	0.712	28,480	35,600
NPV				17,925	(16,631)

A ව්‍යාපාතියේ ගුද්ධ වර්තමාන අගය = **+ 17,925**

B ව්‍යාපාතියේ ගුද්ධ වර්තමාන අගය = **(16,631)**

විකල්ප ක්‍රමය

වසර	0	1	2	3
මුදල් ප්‍රවාහය	(100 000)	60 000	45 000	40 000

ණ.ව.අ. (NPV) = මුදල් ප්‍රවාහ ගලාජීමේ වර්තමාන අගය - මුදල් ප්‍රවාහ ගලායැමේ වර්තමාන අගය

$$PV = \frac{X}{(1+r)^n} \quad r = 0.12 \quad PV = \frac{X}{1.12^n}$$

$$NPV = \frac{60,000}{1.12^1} + \frac{45,000}{1.12^2} + \frac{40,000}{1.12^3} - 100,000$$

$$NPV = 117,916.36 - 100,000 \\ = 17,916.36$$

(ලක්ෂණ 05)

වසර	0	1	2	3
මුදල් ප්‍රවාහය	(200,000)	103,000	70,000	50,000

ණ.ව.අ. (NPV) = මුදල් ප්‍රවාහ ගලාජීමේ වර්තමාන අගය - මුදල් ප්‍රවාහ ගලායැමේ වර්තමාන අගය

$$PV = \frac{X}{(1+r)^n} \quad r = 0.12 \quad PV = \frac{X}{1.12^n}$$

$$NPV = \frac{103,000}{1.12^1} + \frac{70,000}{1.12^2} + \frac{50,000}{1.12^3} - 200,000$$

$$NPV = 183,356.87 - 200,000 \\ = (16,643.13)$$

(ලක්ෂණ 05)

(b)

A ව්‍යාපෘතිය	B ව්‍යාපෘතිය
ආයෝජනය 100,000	200,000
ගුද්ධ වර්තමාන අගය 17,925	(16,631)

A ව්‍යාපෘතියේ ගුද්ධ වර්තමාන අගය දහාත්මක වේ. ව්‍යාපෘතිය B සහ ගුද්ධ වර්තමාන අගයක් ඇත.

එම් නිසා A ව්‍යාපෘතිය නොදුම ආයෝජනයයි.

(කෙතු 02)

(c)

පරිවේශීය 06 - සම්භාවිතාව සහ එහි යෙදුම්

A - ශිෂ්‍යයා ලිඛිත විභාගයක් සමත් වීම

B - ශිෂ්‍යයා ප්‍රායෝගික විභාගයක් සමත් වීම

$$P(W) = 1/2 \quad P(P) = 1/3 \quad P(W \cap P) = 1/4$$

$P(W/P)$ - ශිෂ්‍යයා ප්‍රායෝගික විභාගය සමත්වී ඇති බව දී ඇති විට එම ශිෂ්‍යයා ලිඛිත විභාගය සමත් වීමේ සම්භාවිතාව.

$$\begin{aligned} P(W/P) &= \frac{P(W \cap P)}{P(P)} \\ &= \frac{1/4}{1/3} \\ &= \underline{\underline{3/4}} \text{ නො } 0.75 \end{aligned}$$


(කෙතු 03)

(D)

පරිවේශ්දය 06 - සම්භාවීතාව සහ එහි යොමු

X : හමුදා සෙබල්න්ගේ උස (cm)

$$\mu = 170 \quad \sigma = 5$$


$$Z = \frac{X - \mu}{\sigma}$$

$$Z = \frac{X - 170}{5}$$

$$X = 180$$

$$Z = \frac{180 - 170}{5}$$

$$Z = +2$$



$$\begin{aligned} \Pr(X > 180) &= P(z > 2) \\ &= 0.5 - 0.4772 \\ &= \underline{\underline{0.0228 \text{ or } 2.28\%}} \end{aligned}$$

(කොණු 04)
(මුළු කොණු 20)

C කොටසහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)